



2013
ජාපා 23

මුදු මුව්චින් වදාල සත්‍ය දහම සැරියුත්
මාන්‍ය නැවත ගෙවා විව්‍ය කළේ.

මරුණ්ධිම නිකාය සම්බන්ධ පූජාය

LakRuhunu
Official website of Buddhist

අලා ගැලු
බාන්දිකා ධර්ම සංග්‍රහය

ඡැලුගේ ශ්‍රී යුග්‍ර යාම්පිශ්වා සංස්කෘතී තීබ්‍රාතා ගැලු යාව්‍යී සාමාන්‍ය

වි. ඩේලිච්‍රි. ඩී. කෙෂේරානා විජ්‍යතා මහතා විසිනි.

ඛම්කාම් පින්වතුනි,

අද 2013 රාජ්‍ය ව්‍යුතේ ජ්‍යුමි මසට යෙදුණු බුද්ධ ව්‍යුත් 2557 ඇසළ මස පුර පෝ දිනයයි. බුදුරජාණන් වහන්සේ පස්වග මහතුන් වහන්සේලට “ධමම්වකකපවතතන” තම්පූ සූත්‍ර දේශනාවෙන් පළමු දම් දේශනය සිදු කිරීමත් ඒ අසා කොන්ඩින්ඩ් තාපසතුමා කොළඹ්වීම වැනි වැදුගත් බොහෝ සිදුවීම සිහිපත් කරන දිනයයි.

අද මෙම දම් පත්‍රිකාවට මාතාකා ව්‍යුතේ බොහෝ දෙනෙක් දැන්නා, පිරින් පොතේ ද අධිංගු අතිරේක සූත්‍ර 07 හේ විකක් වන ඉහත කි දම්මවක්ක සූත්‍ර දේශනාවට අනුව ආයත් සත්‍ය තවදුරටත් පැහැදිලි වීම සඳහා දේශනා කරන ලද “සවිව වහඹග සූත්‍රය යි. වර්තමානයේ වතුරායත් සත්‍යයෙන් ධමිය අන්තර්

අභේදී ආකමැතියි. වනමුත් තෙරැවන් සරණ ගිය යම්කිසිවෙක් ලොවේ අභේදී ඉන් අනතුරුව ආනිවායසීයෙන් ඔහුගේ කාර්ය විය යුත්තේ හාජවතුන් වහන්සේ වඳාල සත්‍ය අවබෝධ කර ගැනීමට උත්සාහ ගැනීමයි. විය විසේ වෙතත් අද බහුතරයක් ලෝකයා උත්සාහ ගන්නේ තෙරැවන් සරණ කෙසේ නමුත් ධම්යේ නාමයෙන් මිතතා දාෂ්ට්‍රි රාජියකට ගැට ගැසී සිරවීමට යි. වර්තමානයේ වතුරාර්ය සත්‍ය අවබෝධය කරන්න බැහැ. ඒවායින් වැඩික් නැති කියන අභේතත් අද සමාජයේ වැඩිය ඒ කියන අභේතත් එසේ කියන වාරයක් පාසා උතුම් ධම් ගුණ ඇකාමකා දාන බව ඔවුන් දැන්නේ නැහැ. විය බරපතල අකුසලයකි.

අද මෙම මානාකා කරන ලද දේශනාවට පසුබීම හාජවතුන් වහන්සේ විසින් බරණයක ඉසිතපන මිග්දායේ වැඩි ඉන්තා දිනක මෙසේ සකස්කර වඳාලා පින්වත් “මහණුනි, තට්ටාගත අරභත් සම්මා සම්බුද්‍රපාණුන් වහන්සේ විසින් බරණයක ඉසිපතන මිග්දායේ දී තුන්ලෝකයේ කිසිවෙකුට පැවත්විය නොහැකි ධම් වකුය පවත්වන ලදී” යනුවෙනි.

ලෝක ඉතිහාසයේ කිසීම ගාස්තාවරයෙක් (හාජවතුන් වහන්සේ නැර) ලොව පවතින ලෝකයම වෙළාගත් දුකට ස්ථීර පිළියමක් දේශනා කොට නැති. හාජවතුන් වහන්සේ වඳාල ඒ උතුම් ධම් පර්යාය පිළිබඳව තව දුරටත් හික්ෂණ් වහන්සේලා අමතා “මහණුනි, ඒ ධම් වකුය තමයි සතර ක් වූ ආයසී සත්‍යය පැවසීම (ආචිකඩනා) දෙසීම (දේශනා) පැනවීම (පක්‍රීඛාපනා) පිහිටුවීම (පටධිපනා) ව්‍යවරණය කිරීම (ව්‍යවරණා) බෙදා දැක්වීම (ව්‍යහජනා) ඉස්මතුකොට පෙන්වාදීම (ශ්‍රතානිකම්මීම) යනුවෙන් වඳාලන. මෙයින් පේනවා හාජවතුන් වහන්සේ නමක් ලොව පහා වෙන්නේ කුමකට දී උත් වහන්සේ අප්‍රමාණ වවන වලින් ,අප්‍රමාණ අකුරු වලින් අප්‍රමාණ පදවලින්, පිරිනිවහට පත්වනතුරු අප්‍රමාණ වෙනෙසකින් කරන ලද්දේ කුමක් ද කියන කාරණය ද මෙයින් පැහැදිලි කර ගත යුතු යි.

වනම්,, දුකා, දුක හටගැනීම,, දුකින් මිදීම,, දුක නැති කරන මාර්ගය, යන ආයසී සත්‍ය සතර කියාදීම, දේශනා කිරීම, පැනවීම, පිහිටුවීම, ව්‍යවරණය කිරීම,

බෙදු පෙන්වීම, ඉස්මතු කොට දැක්වීමයි. ලෝකයේ සත්වය තාවකාලික සුවයට රැවටි දුකට පත්වෙමින් සසර ගමන් කරති. එමදක් විදිමෙන් නිදහස් කර ගෙනීමට කියා දුන් අති ද්‍රේශ්‍රාහ ක්‍රියා පිළිවෙත වතුරායේ සත්‍යයයි. රේඛාට උන්වහන්සේ මෙහෙම දේශනා කරන්ව “පින්වත් මහණෙනි, සාරපුත්ත මොග්ගල්ලාහ යන දෙනම අසුරු කරන්න, හජනය කරන්න, නිතර අසුරු කරන්න, උන්වහන්සේලා ප්‍රඟාවත්තයි. එකට වාසය කරන හිකුතුන්ට අනුග්‍රහකරන්ව ඒ කෙසේ දී? සාරපුත්ත දරුවන් වදන මව වගේ, මොග්ගල්ලාහ දරුවන් පෝෂණය කරන කිරී මව වගෙයි “සාරපුත්තයන් ග්‍රාවකයන් සේවාන් ව්‍යුතෙහි පිහිටුවා සත්‍ය කුදානාය ලබා දෙන්ව මොග්ගල්ලාහයන් ව්‍යුතෙහි පටන් උන්තම අර්ථයෙහි අර්ථත්වය දක්වා හික්මවන්ව”

රේඛාට බූදුරජාණන් වහන්සේ “පින්වත් මහණෙනි, සාරපුත්තයන් වහන්සේ වතුරුර්ය සත්‍ය විස්තර කිරීමට, දේශනා කිරීමට පැහැවීමට, පිහිටුවීමට, ව්‍යවරණය කිරීමට, බෙදු දැක්වීමට, ඉස්මතු කොට දැක්වීමට, හරිම දක්ෂයි.” බූදුරජාණන් වහන්සේ ව්‍යුතෙහි දේශනා කරල කුටියට වැඩිම කළා ව්‍යුතෙහි වැඩි සිටි සාරපුත්තයන් වහන්සේ වික වේලාවකින් හිකුතු සංස්යා වහන්සේ ආමතා හාජේවතුන් වහන්සේ දෙසු විදියට ඒ දහම පැහැදිලි කිරීමට පටන් ගත්තා.

කුමක්ද දුකී? අවෙන්ති, හාජේවතුන් වහන්සේ වඳාල දුක පිළිබඳව සැබැස සත්‍ය යනු (ජාති පි දැක්බා) ඒ ඒ සත්‍යයන් ඒ ඒ තැන්වල ව්‍යවහාරයෙන් ස්කන්ධ වශයෙන් පහළවීමක් (ඉපදිම) අසැ ආදි ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද ඒ ජාති දැක්බයයි.

(ජරාපි දැකබා) ඒ ඒ සත්‍යයන් උපන් ඒ ඒ සත්‍ය නිකායන්හි දීර්ම, කැසීම, වත්‍යාදියේ වෙනසක්, රුම්බැවීමක්, ආදු පිරිහීමක්, ඉන්දිය මේරිමක් වේද මේ ජරා දැකයි.

(මරණමපි දැකබා) ඒ ඒ සත්‍යයන් යම් කිසි ව්‍යතිවීමක්, බිඳීමක්, අතුරු දහන් වීමක් මරණයට පත්වීමක්, කාල ක්‍රියායෙක්, ස්කන්ධ බිඳීමක්, සිරුර බහා තැබීමක්, පිවිත ඉන්දිය සිදු දැමීමක් වේද ඒ මරණ දැක්බ යයි.

(“සොක, පරිදේව, දුකඩ, දොමනසසු, පායාසාපි දුකඩ) අධ්‍යෑත්ති වික් වික් වනසහයන්ගේන් වික් වික් දුක් අධිකිවීමෙන් වන “සොකය” ද විවැනි දුක් ගොක අධි වූ වට ගුණ නාම ගෝතු කියා හැකිම් වේද විය “පරිදේව” යනුයි කායික වශයෙන් කාය ස්පර්ශයෙන් විදින දුක් “දුබ” වශයෙන් ද, මානසික දුක “දොමනස්ස” වශයෙන් ද නොයෙක් කම් කට්ටු වලදී සුසුම් හෙලීම “ලපායාස” වශයෙන් ද වෙයි.

(“යංපිව්‍යං න් ලහති තමපි දුකඩං”) අධ්‍යෑත්ති, ඉහත කී ජාති, ජරා ආදි වූ යම් දුකක් වේද, ඒ සියල්ල අපකරා නොපැමිණේ නම් ඉතා නොදුයි කියා සිතා කැමෙති වේදි? ඒ සිතහ දේ පතන දේ, ඒ පරිදි නොවී දුකම තමාකරා පැමිණේ විය ද, දුකකි.

අධ්‍යෑත්ති ! (සංඛිතෙනහ පක්ෂව්‍යපාදුනකඩජඩා දුකඩ) කෙටියෙන් කියන්නේ නම්, රුප (ශේරුය) වේදනා (විදිම) සක්දකු (හඳුනා ගැනීම) සංඛාර (කියුම්, කෙරුම්, සිතුම්, පැතුම්) වික්දුකුතානා (වේතනා) නම් වූ මේ ස්කන්ධ පංචයම දුකකි.

සාර්ථකත්ත මහරහනන් වහන්සේ විසින් ආය්සී සත්‍ය සතරෙහි දුක්බ ආය්සී සත්‍යය විසේ පැහැදිලි කොට ඊළගට සමුද්‍ය ආය්සී සත්‍යය පැහැදිලි කරනව.

“අධ්‍යෑත්ති, යනුවෙන් අමතා නැවත නැවත සත්‍යය ඉපදිමට හේතුවන අධෙලන (නන්දිරායය) ස්වභාවයෙන් යුතු තත්තාවෙන් ඒ ඒහෙ සතුටින් ආස්වාදයෙන් යුතුව පිළිගැනීම ආකාර තුනකින් කාම තත්තා, හවතතත්තා, විහව තත්තා යනුවෙන් වදාළන. විනම්,

- 01.)පස්කම් සැපයට අධි අධ්‍යිම උපදිවන තත්තාව
02. ඉපදිමට හෙවත් පැවතීමට අධි ආසාව,
- 03) නැත්තටම නැති වී යාමට අධි කැමෙත්ත.

මේ තත්ත්වති ආසාව සසර දුක පිළිබඳව දැන අබෝධයකින් නොවේ. ඒ නිසා නැවත සසර ගමන අධිකරනව මෙසේ තත්තා 03 ක් අප සිත තුළ

පවතින බව පෙන්වා දෙනව. අර මුලදී කියපු දුක හඳුම දෙන්නේ මේ තණ්හා තුනෙනි. එසේ සකස්වන දුක දෙවියන්ගේ මැවිල්ලක් මහුමැයෙකුගේ නිර්මාණයක් වන් නොවේ. හේතු ව්‍යුහයි. පටිච්ච සම්බ්ධාද ධමියෙන් මේ පිළිබඳව හොඳින් පෙන්වා දී ඇත.

“කතමකුදාවූව්‍යෙකා දුකඩ නිරෝධිං” දුක්ඛ නිරෝධය යනු කුමක් දී රේඛාට මහරහතන් වහන්සේ පැහැදිලි කරනව. දුක්ඛ නිරෝධ ආය්සී සත්‍යය හෙවත් දුක නැතිකිරීම පිළිබඳව “යෝ තසසායේව තණ්හාය අස්ස විරාග නිරෝධා වාගො පටිනිසසගෙනා මුතති අනාලයා” ඉහත කී තණ්හා තුන ඉතිරි නැතිව උත්පාද නොවන නිරෝධයෙන් නිරෝධවීමයි. (“වාගො”) අන්හැරීමයි. (පටිනිසසගෙනා) දුරන් දුරකිරීම, (මුතති) ත්‍රිවිධ තාශ්ණ්‍යවෙන් මිදිමයි. (අනාලයා) හව ආලය නැති වීමයි. ඒ සඳහා මේ නිරෝධ ආය්සී සත්‍යය කෙරෙනි ඉද්ධාව ඇතිකර ගත යුතුයි. ආය්සී සත්‍යයක් ලෙසට පිළිගත යුතුයි. අපි ත්‍රිවිධ රත්නය සරණ යන්නේ මෙන්න මේ හේතුව නිසා වෙනි රාහ ප්‍රයෝගන සඳකා නොවේ.

ඒ සුන්දර මාවත ලෙසට රේඛාට සඳරුය් හාමුදුරුවේ නිවහට මග වඳුරණාව. “කතමකුදාවූව්‍යෙකා දුකඩ නිරෝධ ගාමිනී පටිපදා අරිය සවවං”

ආයුෂ්මන්ති, දුක නැතිකිරීමේ ආය්සී මාගී ප්‍රතිපදාව කුමක්දී (අයමෙව අරියා අවධිංගිකා මගෙනා) ඒ මේ ආය්සී මාගීයයි.

දුක යනු මෙයයි කියලා අවබෝධයක් එනව නම්, දුක හටගන්නේ මේ ලෙසට කියල අවබෝධයක් එනවනම්, දුක නැතිවීම මෙසේ සිදුවෙනව කියල අවබෝධ වෙනව නම් දුක නැතිවෙන්නේ මේ මාගීය ඔස්සේ ගමන් කිරීමෙන් ය. යනුවෙන් අවබෝධ වේ නම් විය (සම්මා දිවයි)

මෙම සමමා දිවයිය නිසා ඇතිවෙනව යහපත් අදහස් එනම්, දුකින් නිදහස් වීමේ අදහස (නොකඩමමසංකපපය) ගැටුම් නැති අනුම් බැනුම් නැති මෙත්‍රියට එනව (අවජාපාද සංකපප) පළිගැනීම වෙරය තුළුධය වෙනුවට කරණාව ගුණයක් ලෙසින් ඇතිවෙනව (අවහිංසා සංකපප) ඒ තුන්ම හරය යනු (සමමා සංකපප) ඔහු විසින් කිසිවෙක් හඩ වන්නේ නෑ රිදුවන්නේ නෑ.

බොරැකීමෙන් කේලුම් කිමෙන්, පරැශ වචන කිමෙන්, නිස්වචන කිමෙන් කොට්ඨාස වචනයෙන් කෙරෙන අකුසලයෙන් ඉඩුවම වළකිනව. (සමමා වාචා)

ආය්දී මාගිය තුළ ප්‍රාණාතය කිරීමෙන්, සොරකම්න්, කාම මිත්‍යාචාරයෙන් වලකිනව එවිට කයින් කෙරෙන අකුසලයෙන් සම්පූර්ණයෙන්ම වළකිනව. කය පිරසිදුයි. (සමම) කමමනතු)

ඒ සුන්දර ආය්දී මාගී ප්‍රතිපදාව තුළ වැරදි දිවි පැවතෙන්ම නොකරයි. වීනම්, මත් වතුර මත්දවන, අව් ආයුධ, වස විෂ, මස් පිණිස සත්‍යන් සහ වහලුන් වැනි වෙළඳමෙන් වළකිනව. වැරදි මිනුම් කිරුම් වංචා නොකර දැහැම් දිවියට මගපාද ගන්නව. දහම කෙරෙනි විශ්වාසයෙන් ගුද්ධාවෙන් දැහැම්ව සරු පොළව මත වැඩෙන සරු පැලුය සේ දිවි ගෙවනව (සමම) ආපීව)

ඡිහු ධම්පෙන් (හොඳ නරක) අකුසල කුසලය හඳුනාගන්නව. කුසලයට කැමැත්ත ඇතිකර ගන්නව. ඒ කැමැත්ත විය්ස් ලෙසට හටගෙන පවත්වනව සිතාබලනව, තුපන් අකුසල් තුපදවනව, උපන් අකුසල් දුරකරනව. තුපන් කුසල් උපදවනව. උපන් කුසල් වැකිදියුණු කරනව. අකුසල් නැවත නොඉපදිවීමට දැකී විය්සීයන් කුසල් නැවත නැවත කිරුමට දැකී විය්සීයන් ඇති කරගන්නව. (සමම) වායාම)

නිවැරදි උත්සාහයක යෙයෙදාන ආය්දී ගුණ ඇති ගුවකය ඇල්ලී ගැටීම්වලින් තොරව සිහියෙන් කයෙහි ඇති තතු එමෙසින් බලන්න පුරුදු වෙනව. (කායානු පසසනාව) ඒ පරද්දෙන්ම විදීම්වල (වේදනානු පසසනාව) ඒ පරද්දෙන්ම සිතෙහි (විතතානුපසසනාව) ඒ පරද්දෙන්ම පංචිනිරවණ, පංච උපාදාන, ආයතනාදිය ද තුවනින් දකින්න පුරුදු වෙනව (ධමමානු පසසනාව) ලේඛය නිවැරදි ලෙස යථාර්ථාදාව දකිනව. ඒ අනුව සිහිනුවනින් වාසය කරනව. (සමම) සති)

විසේ පුහුණු වනවිට කාමයෙන් වෙන් වූ අකුසලයෙන් වෙන්වූ ඒ සිතෙහි ඒකාග්‍රතාවය ඇති වෙනව. ඒ තුළ ඉන්න හැකිවෙනව පළමු දෙවෙනි. තුන්වෙනි. හතරවෙනි. ධ්‍යාහ උපදාවාගන්නව. (සමම) සමාධි)

ඇවත්නි, මේ දක් නැතිකරන මාගී ප්‍රතිපදා ආය්දී සත්‍යයයි. යනුවෙන් සාරපුන්න මහරහතන් වහන්සේ වතුරාය්දී සත්‍ය බෙදා දක්වන දෙසුම සිදුකොට නැවත හිසැලුන් වහන්සේ අමතා අර්හත් සමඟක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණය ඉසිපතන මිග්‍රායේදී මහතුකු, බමුණුකු, දෙවියකු, මරහු, බුහ්මයකු විසින් හෝ ලෙව අන්තිසිවෙකුට හෝ පුවර්තනය (පැවත්විය)

නොහැකි අනුත්තර වූ ධම් වතුය පවත්වන ලදී. ඒ කුමක් දී? වතුරායේ සත්‍යය බෙදා පැවසීම, දෙසීම, පැනවීම, ස්ථාපනය හෙවත් පිහිටුවීම, ව්‍යවත කිරීම, විශ්‍රාත කිරීම ප්‍රකට කරවීම ඉස්මතු කොට දැක්වීම වෙයි. ඒ සමගම අසා සිටි හිසැතුන් වහන්සේලා මේ “සවච විහඩි සූත්‍රය” සතුව සිතින් හාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් පිළිගත්හ.

ධම්මවක්ක සූත්‍ර දේශනාවේ දැක්වෙන සත්‍ය සතර සහ මාත්‍ර ප්‍රතිපදාව. වැඩි විස්තර ඇතිව සවච විහඩි සූත්‍රයට අනුව සාරපුත්ත මහරභතන් වහන්සේ හෙවත් ධම් සේනාධිපතින් වහන්සේ ගාස්තා ගෞරවයෙන් දේශනා කළ මේ සූත්‍රයට අනුව තේරේමිගත් කෙනෙකුට වැටහෙනව සත්‍යයා සසර ගමනේ යෙදෙන්නේ අලුරේ බව. වතුරායේ සත්‍යය සූත්‍රයේ ආලෝකය වෙයි. ඒ සූත්‍රයේ ආලෝකය තුළින් සත්‍ය දකිමු. සාමාන්‍ය පිවිතයක් ගතකරන ගිහි පැවිදී අපි සැමට සසර දුකට එක සමානව මුහුණා දෙන්න වෙනව. ඒ දුක කුමක්ද කියලා ඉතා පැහැදිලිව සංරුදුත් හාමුදුරුවෙනා පැහැදිලි කරනව. ඒ සමගම ඒ සඳහා නියත , පිළිවෙත ද. දක්වනව. “නබ් පැනෙනා ඉව්‍යාය පතනබඩිං” යාදාකරල ප්‍රාර්ථනා කරල මේ දුකෙන් මිදිය නොහැකියි. ආයේ සත්‍යයක් ලෙසටම අවබෝධයෙන්ම තේරේමි ගත යුතුයි.

ඒ සඳහා අපි පළමුවන්ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්න ඕන. අපේ රටේ බොඳේ ජනතාව අන්‍ය ආගම් වලුට හරවා ගැනීම පිළිබඳ ප්‍රවාති නිතරම අසන්න ලැබෙනව. මිට හේතුව හර අවබෝධයක් නැති කමයි. සත්‍ය නොදැන්නා කමයි. අවබෝධය නැතිනම් දිය යුතු වන්නේ අවබෝධයයි ධම්ය නොදැන් ඇසීම තුළින් එය සම්පූර්ණ වෙනව. බුද දහමේ ඉගැන්වෙන්නේ පරම අවබෝධයයි. අඩුම තරමින් මේ සූත්‍රයෙන් ඉගැන්වෙන දුක පිළිබඳව යට්ඨතය ඉගෙන ගන්නවානම් කිසිදාක ඔබ තිසරණය අත්හරින්නේ නැහැ. අපි බොඳේයෝ වශයෙන් රාජ පානවානම් කම්සැප නැමති කුලියට රාජපාන නැලුවේ ය.

මේ රාජපාමට බුදුරජාණන් වහන්සේ නොදු උපමාවක් දක්වා තිබෙනව. පිරිස කොටස් දෙකකට බෙදාරා ධම්ය අවබෝධ නොකරන පිරිස හැන්දටත් අවබෝධ කරන පිරිස දිවටත්. කොතරම් රස ආභාර සමග හැන්ද ගැටුන්ත් රසදන්නේ නැහැ. දිවටයි. ඒ රසය දැනෙන්නේ. ඒ වගේ යමෙක් දහම ගැන දැනුම අතිව කරා කළත් ගෙෂෙකට දහම බෙදාවත් තමන්ට වැඩික් නැහැ. විහෙම අය විදත් අදත් මතුවටත් හැඳිවගේ ලේකයේ වැඩිය ද්‍රව වගේ දහම්

රසය උරාගන්නා උතුමත් අඩුයි ඒ අන්තන් මේ සසර ඉහත කි දුක් ස්පර්ශ කරනුයේ ඉතා අල්පයෙනි. ඔවුන්ගේ පිටත වැඩ අඩුයි. බර අඩුයි. සැහසීම වැඩියි.

ධමිය පොතක පතක සිතක තිබූ පලුයට අවබෝධ කරන්න බැහැ. ආය්සී මාගීය කෙරෙනි සත්‍ය කෙරෙනි විශ්වාසය ඉද්ධාව අයිතිකර ගත යුතුයි. විටෙක හිතෙන්න පුළුවන් භාෂ්‍යවතුන් වහන්සේ සහ සැරියුත් මුගලන් හිමිවරුන් වහන්සේලා අද පිරිනිවන් පාලා නේද කියලා ඒ හිඛැකට උන්වහන්සේ පිරිනිවනට පෙරදීම මාගේ අධ්‍යාපන් දමිය සහ විනය දෙක ගාස්තාන් වහන්සේ ලෙස දුකින්න යයි වදාරා මග පැදුවා. වත්මන් ලේකයේ පිටත්වන සැමට ඒ අවවාදය ඉත්ට මන්තුය කරගත යුතුමය. විය්සී සහ ශිලය තුළන් දමාවබෝධයේ මග හඳුනා ගත යුතුයි. සැමවටම දමියේ හැඩිරුව දුකෙනි හැඩිරුව ව්‍යුත්තියේ හැඩිරුව ඔබ අප තුළම ඇති. දුක සහ දමිය සමාජය තුළ, දේවාල, යාජ්‍යතුළ සොයා අදුරෝ ඇත ගා වෙහෙස නොවෙමු..